

සැලසිණේ රූපවාහිනී ආයතනය

1. ආයතනය පිහිටුවීම

මෙම ආයතනය 2001 දෙසැම්බර් 20 දින ජනසන්නිවේදන අමාත්‍යාංශය වෙත පවරා ගෙන තිබුණ නමුත් , එහි අරමුණු හා කාර්යයන් නිශ්චය කර බලතල ක්‍රියාත්මක කිරීමට පනතකින් හෝ වෙනයම් නීතියකින් විධිවිධාන සලසා නොතිබුණි. මෙම ආයතනය “ සැලසිණේ ලිමිටඩ් ” ලෙස සමාගම් පනත යටතේ පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට කටයුතු කෙරෙමින් පවතී.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මෙම වාර්තාවේ උක්ත ඇති අදහස් දැක්වීම් සහ නිරීක්ෂණයන් හේතුකොටගෙන විගණනය සඳහා ඉදිරිපත් කර ඇති සැලසිණේ රූපවාහිනී ආයතනයේ 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට මට නොහැකිය.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය

මහා භාණ්ඩාගාරයේ අංක පීර්ඩ්/12 හා 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 6.5.1 වගන්තිය අනුව ගිණුම් වර්ෂය අවසාන වී දින 60 ක් ඇතුළත කෙටුම්පත් වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන සකස් කර විගණකාධිපති වෙත හා එහි පිටපත් අදාල අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවද, සැලසිණේ රූපවාහිනී ආයතනය විසින් 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණේ 2011 ජුනි 06 දිනදී වන අතර, කෙටුම්පත් වාර්ෂික වාර්තාව ඒ සමඟ ඉදිරිපත් නොකෙරුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රමිත

ප්‍රමිත අංක 18 හි 43 වගන්තිය ප්‍රකාරව ස්ථාවර වත්කම් සඳහා ක්ෂයවීම් සිදු කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) ණයගැති කාල විශ්ලේෂණය අනුව 2002 - 2007 කාලසීමාව තුළ හඳුනා නොගත් ණය ගැතියන් රු.902,736 ක් වූ අතර, එය මුළු ණයගැතියන්ගෙන් 19% කි. දින 90 ට වඩා වැඩි ණයගැතියන් ප්‍රමාණය රු.14,240,303 ක් හෙවත් මුළු ණයගැතියන්ගෙන් 33 % කි. මෙම ණයගැතියන් සඳහා බොල් හෝ අධිමාන ණය වෙන් කිරීමක් සිදු කර නොතිබුණු අතර, ආයතනයේ ගිණුම්කරණ ප්‍රතිපත්ති යටතේ ණයගැතියන් සඳහා බොල් ණය හා අධිමාන ණය වෙන් කරන බව සඳහන් කර තිබුණි.

(ආ) ආයතනයේ ගිණුම්කරණ ප්‍රතිපත්ති යටතේ පාරිභෝගික ප්‍රතිපාදන සඳහා Defined Benefit Plan ක්‍රමය අනුගමනය කරනු ලබන බව දැක්වුවද ප්‍රතිපාදනයන් ගණනය කිරීම පාරිභෝගික පනතෙහි දැක්වෙන ආකාරයට සිදුකර තිබුණි.

2.2.4 ගිණුම්කරණ අඩුපාඩු

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) ආයතනය විසින් ගෙවිය යුතු හිඟ විගණන ගාස්තු වටිනාකම රු.168,639 ක් වුවත් රු.30,630 ක් සඳහා පමණක් වෙන්කිරීම් කර තිබුණි.

(ආ) ඉන්වොයිස් වටිනාකම් විකුණුම් ලෙපරයට පිටපත් කිරීමේදී රු. 3,000 ක් වැඩියෙන් හා රු. 20,474 ක් අඩුවෙන් පිටපත් කර තිබුණි.

(ඇ) ආදායම් බදු සඳහා ප්‍රතිපාදනයන් සිදුකර නොතිබුණි.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

2010 වර්ෂයේ දේපල, පිරිසත හා උපකරණ, ලැබිය යුතු වටිනාකම්, වෙළඳ හා වෙනත් ගෙවිය යුතු වටිනාකම්, වියදම් සහ බැංකු සුරැකුම්පත් රු. 149,287,356 ක් සඳහා ස්ථාවර වතකම් ලේඛන, කල්බදු ගිවිසුම්, ගෙවීම් වවුචර, ඉන්වොයිස්, උපලේඛන, ශේෂ සනාථ ලිපි සහ නිසි පරිදි පිළියෙල කළ කාල විශ්ලේෂණ යනාදි සාක්ෂි නොතිබීම හේතුවෙන් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය/ සත්‍යාපනය කිරීමට නොහැකි විය.

2.2.6 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණයන්ට අනුකූල නොවීම

පහත දැක්වෙන නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණයන්ට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට
යොමුව

අනුකූල නොවීම

(අ) අංක පීඊආ / පීඊ / 09 දරන 2002 ජුනි 27
දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛය

වටිනාකම රු.500,000 ක් වූ ස්ථාවර
තැන්පතු වල කරන ලද ආයෝජන සඳහා
භාණ්ඩාගාර අනුමැතිය ලබාගෙන
නොතිබුණි.

(ආ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය
ව්‍යාපාර චක්‍රලේඛය

(i) 6.5.3 වගන්තිය

වාර්ෂික වාර්තා ගිණුම් වර්ෂය අවසාන වී
දින 150 ක් ඇතුළත පාර්ලිමේන්තුවේ
සභාගත කිරීමට කටයුතු කළ යුතු වුවද 2003
වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා වූ වාර්ෂික
වාර්තා සකස් කිරීමට හෝ පාර්ලිමේන්තුවේ
සභාගත කිරීමට කටයුතු කර නොතිබුණි.

(ii) 9.2 වගන්තිය(ඇ)

ආයතනයේ සංවිධාන සැලැස්ම හා අනුමත
කාර්ය මණ්ඩලය මහා භාණ්ඩාගාරයේ
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි
කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි (මු.රෙ.)
සංග්‍රහය

(i) මු.රෙ. 138(6)

විසඳුම සහතික කිරීමට අදාළ උපලේඛන,
සහතිකපත්, ලදුපත් යනාදිය වට්ටරයට
ඇමිණිය යුතු වුවත් විගණන නියැදි
පරීක්ෂණයට භාජනය වූ රු. 2,270,085 ක්
වටිනා වට්ටර 43 කට අදාළ ලදුපත්, බිල්පත්,
දැන්වීම්පත්, රිසිට්පත් හා වැටුප් විස්තර
පිටපත් අමුණා නොතිබුණි.

(v) මු.රෙ.386(7)

අවලංගු කරන ලද චෙක්පත් උපපත්‍රිකාවට අමුණා චෙක්පොතෙහිම තබාගත යුතු වුවත් ඒගණන නියැදි පරීක්ෂණයට භාජනය වූ රු. 1,850,000 ක්වූ චෙක්පත් 2 ක් සම්බන්ධයෙන් එලෙස කටයුතු කර නොතිබුණි.

(ඇ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය

නිසි පරිදි ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි.

(ඉ) 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ) විධි විධාන පනත

රු.25,000 කට වඩා වැඩි ගෙවීමක් කරන විට රු.25 ක මුද්දරයක් උඩ මුදල් ලබා ගන්නාගේ අත්සන ලබා ගත යුතු නමුත් ඒගණන නියැදි පරීක්ෂණයට භාජනය වූ රු.10,304,670 ක් වූ වටුචර 81 ක් සම්බන්ධයෙන් එලෙස කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

3.1 මූල්‍ය සමාලෝචනය

3.1.1 මූල්‍ය ප්‍රතිඵල

ආයතනයේ සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලය රු. 1,013,763 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ වූ බදු පූර්ව ශුද්ධ ලාභය රු. 2,146,537 ක් වූයෙන් බදු පූර්ව ලාභයෙහි රු. 1,402,774 ක පිරිහීමක් දක්නට ලැබුණි. 2009 වර්ෂයට සාපේක්ෂව 2010 වර්ෂයේ ආයතනයේ සමස්ථ ආදායම රු.49,860,470 කින් හෙවත් 53% කින් වැඩි වී තිබුණද, ආයතනයේ සමස්ථ වියදම රු. 56 % කින් වැඩිවී තිබුණු බැවින් සමස්ථ ලාභය 2009 වර්ෂයට සාපේක්ෂව 58% කින් අඩු වී තිබේ.

3.2 මෙහෙයුම් සමාලෝචනය

3.2.1 අක්‍රීය ගිණුම්

රු. 1,685,425 කටු පෙර ගෙවීම් ගිණුමක්ද, රු.18,492 කටු ණයගැති ලෙජර ගිණුම් 2 ක්ද, රු.341,463 කටු ණයහිමි ගිණුම් 4 ක්ද, රු.6500 කටු බැංකු ගිණුම් 2 ක්ද 2008 වර්ෂය ආරම්භයේ සිටම අක්‍රීයව පවතින බව නිරීක්ෂණය විය.

3.2.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

රු. 22,236 කටු ණයහිමි ගිණුම් 4 ක් ප්‍රමාණවත් අධිකාරී බලයකින් තොරව 2010 වර්ෂයේදී සම්පූර්ණව අරමුදලට එරෙහිව කපාහැර තිබුණි.

3.2.3 අධ්‍යක්ෂක මණ්ඩලය

2010 වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර නොතිබුණි.

3.2.4 අයවැය ලේඛනය

2010 වර්ෂය සඳහා නිසි අයවැය ලේඛනයක් සකස් කර නොතිබුණි. එක් එක් අංශ සඳහා අයවැයගත ආදායම හා වියදම වෙන් වෙන් වශයෙන් හඳුනා ගෙන නොතිබුණි.

4. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා ආයතනයේ සභාපතිවරයා වෙත වරින්වර පෙන්වා දෙන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) ලැබිය යුතු ආදායම් අයකර ගැනීම
- (ආ) කාර්ය මණ්ඩලය
- (ඇ) ලේඛන පැවැත්වීම